

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව

ඒ. යූ. එස්. කුරුගල
විවෘත හා දුරස්ථ අධ්‍යාන
මධ්‍යස්ථානය
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය
පස්සර පාර
බදුල්ල

අභියාචනා අංකය : අභියාචක
416/2021 එදිරිව

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
පස්සර පාර
බදුල්ල

පොදු අධිකාරිය

- ඉදිරිපිටදී :
1. විනිසුරු උපාලි අබේරත්න (විශ්‍රාමික) - සභාපති
 2. විනිසුරු රෝහිණි වල්ගම (විශ්‍රාමික) - කොමසාරිස්
 3. නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන - කොමසාරිස්
 4. නීතිඥ ජගත් ලියන ආරච්චි - කොමසාරිස්

පෙනී සිටීම :

අභියාචක - ඒ. යූ. එස්. කුරුගල
පොදු අධිකාරිය - නියෝජ්‍ය ලේඛකාධිකාරී නිශාන්ත නාවෙල (තොරතුරු නිලධාරී)

ලිඛිත සැලකිලිම :

අභියාචක - 2021.11.11
පොදු අධිකාරිය - 2021.04.28

විභාග කළ දිනය : 2021.06.29, 2021.12.20, 2022.02.08

නිරණය කළ දිනය : 2022.02.08

තීරණය

අභියාචක 2020.06.09 දිනැති තොරතුරු ඉල්ලීම මගින් පහත තොරතුරු ඉල්ලා ඇත.

1. උඟව වෙල්ලසා විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහකාර තනතුරක සේවය කරන ආර්.එම්.කේ. නන්දිකා යන අය එකී ස්ථිර පත්වීම ලැබීම සහ එකී ස්ථිර පත්වීම භාරගැනීම වෙනුවෙන් ඇයට වැටුප් ගෙවීම ආරම්භ කර ඇත්තේ කවර වර්ෂයක කවර මාසයක කවර දිනයක සිටද?
2. එකී ස්ථිර පත්වීම භාරගත් දිනයේ සිට වර්ෂ 2020.01.31 දී දක්වා වූ එක් එක් මාසවලදී ඇයට මාසික පදනම මත ගෙවන ලද දීමනාවල විස්තර පහත සඳහන් ආකෘතියට අනුකූලවන සේ වගුවක ආකාරයෙන් ලබාදෙන්න.

වර්ෂය	මාසය	දීමනාවේ නම (උදාහරණ: ජීවන වියදම් දීමනාව, නිවාස දීමනාව)	මුදල් ප්‍රමාණය

තොරතුරු නිලධාරියා 2020.07.14 දින අභියාචක වෙත ලිපියක් මගින් තොරතුරු ඉල්ලීමේ 6A අයිතමය සඳහා "26(A).2015 අප්‍රේල් 10" ලෙස පිළිතුරු ලබා දී ඇත.

මෙයින් අතෘප්තියට පත් අභියාචක 2020.07.30 දින නම් කළ නිලධාරී වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර නම්කළ නිලධාරී නියමිත කාල සීමාව තුළ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත්වීම මත අභියාචක විසින් 2020.09.11 දිනැතිව කොමිෂන් සභාව වෙත ඉහත අංක දරණ අභියාචනය යොමු කර ඇත.

අභියාචක විසින් ඉදිරිපත් කර ඇති 2020.06.09 දිනැති තොරතුරු ඉල්ලීමට අදාළව එහි පළමුවන අයිතමයට අදාළ තොරතුරු ලැබුණු බව අභියාචක පිළිගනී.

දෙවන අයිතමයට අදාළ තොරතුරු පනතේ 5(1)(අ) වගන්තිය යටතේ මුදා නොහැරීමට තීරණය කල බව පොදු අධිකාරිය සඳහන් කරයි. එසේ වුවත් එම තීරණය අභියාචක වෙත දැනුම් දීමට ක්‍රියා නොකළ බවටද පිළිගනී. තොරතුරු නිලධාරී සඳහන් කල ස්ථාවරය 5(1)(අ) වගන්තියෙන් ආවරණය කල හැකි ස්ථාවරයක් නොවන බවට මෙම කොමිෂන් සභාව තීරණය කරයි. රජයේ හෝ සංස්ථා හෝ ව්‍යවස්ථාපිත මණ්ඩල වල සේවයේ නියුතු නිලධාරියෙකුට ගෙවන වැටුප හෝ දීමනා 5(1)(අ) වගන්තියෙන් ආවරණය වන පෞද්ගලික තොරතුරක් නොවේ.

ඉතා හොඳින් දන්නා පරිදි මේවා නිලධාරීන් බඳවා ගැනීම සඳහා පලකරන දැන්වීම් මගින්ද හෙළි කල යුතු තොරතුරු වේ.

එබැවින් මෙම තොරතුරු වහාම අභියාචක වෙත ලබා දීමට පොදු අධිකාරිය ක්‍රියා කල යුතු බවටත් තොරතුරු ලබා දීම 2022 මාර්තු මස 07 වන දිනට ප්‍රථම කොමිෂන් සභාවට පිටපත් සහිතව අභියාචක වෙත ලබා දීමට පොදු අධිකාරිය ක්‍රියා කල යුතු බවටත් කොමිෂන් සභාව තීරණය කරයි.

කොමිෂන් සභාවේ මෙම තීරණය පොදු අධිකාරිය, තොරතුරු නිලධාරී සහ අභියාචක වෙත දැනුම් දීමට මෙම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහෙයවනු ලැබේ.

අභියාචනය අවසන් කරන ලදී.